

ශීර්ෂය - 201 - බෞද්ධ කටයුතු පිළිබඳ දෙපාර්තමේන්තුව

1. මූල්‍ය ප්‍රකාශන

1.1 මතය

බෞද්ධ කටයුතු පිළිබඳ දෙපාර්තමේන්තුවේ 2020 දෙසැම්බර් 31 දිනට මූල්‍ය තත්ත්ව ප්‍රකාශය, එදිනෙන් අවසන් වර්ෂය සඳහා වූ මූල්‍ය කාර්යසාධන ප්‍රකාශය හා මුදල් ප්‍රවාහ ප්‍රකාශවලින් සමන්විත 2020 දෙසැම්බර් 31 දිනෙන් අවසන් වර්ෂය සඳහා වූ මූල්‍ය ප්‍රකාශන 2018 අංක 19 දරන ජාතික විගණන පනතේ විධිවිධාන සමඟ සංයෝජිතව කියවිය යුතු ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 154(1) ව්‍යවස්ථාවේ ඇතුළත් විධිවිධාන ප්‍රකාර මාගේ විධානය යටතේ විගණනය කරන ලදී. 2018 අංක 19 දරන ජාතික විගණන පනතේ 11(1) වගන්තිය ප්‍රකාරව බෞද්ධ කටයුතු පිළිබඳ දෙපාර්තමේන්තුවේ මූල්‍ය ප්‍රකාශන පිළිබඳව මාගේ අදහස් දැක්වීම් හා නිරීක්ෂණයන් ඇතුළත් සම්පිණ්ඩන වාර්තාව 2021 මැයි 03 දින ගණන්දීමේ නිලධාරී වෙත නිකුත් කරන ලදී. විගණන පනතේ 11(2) වගන්තිය ප්‍රකාරව දෙපාර්තමේන්තුවට අදාළ වාර්ෂික විස්තරාත්මක කළමනාකරණ විගණන වාර්තාව 2021 මැයි 03 දින ගණන්දීමේ නිලධාරී වෙත නිකුත් කරන ලදී. ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 154(6) ව්‍යවස්ථාව සමඟ සංයෝජිතව කියවිය යුතු 2018 අංක 19 දරන ජාතික විගණන පනතේ 10 වගන්තිය ප්‍රකාරව මෙම වාර්තාව පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කරනු ලැබේ.

මෙම වාර්තාවේ 1.6 ඡේදයේ දක්වා ඇති කරුණු වලින් වන බලපෑම හැර, මූල්‍ය ප්‍රකාශන වලින් 2020 දෙසැම්බර් 31 දිනට බෞද්ධ කටයුතු පිළිබඳ දෙපාර්තමේන්තුවේ මූල්‍ය තත්ත්වය සහ එදිනෙන් අවසන් වර්ෂය සඳහා එහි මූල්‍ය කාර්යසාධනය හා මුදල් ප්‍රවාහය පොදුවේ පිළිගත් ගිණුම්කරණ මූලධර්මවලට අනුකූලව සත්‍ය හා සාධාරණ තත්ත්වයක් පිළිබිඹු කරන බව මා දරන්නා වූ මතය වේ.

1.2 මතය සඳහා පදනම

ශ්‍රී ලංකා විගණන ප්‍රමිතීන්ට (ශ්‍රී.ලං.වි.ප්‍ර) අනුකූලව මා විගණනය සිදු කරන ලදී. මෙම විගණන ප්‍රමිතීන් යටතේ වූ මාගේ වගකීම, මෙම වාර්තාවේ මූල්‍ය ප්‍රකාශන විගණනය සම්බන්ධයෙන් විගණකගේ වගකීම යන කොටසේ තවදුරටත් විස්තර කර ඇත. මාගේ මතය සඳහා පදනමක් සැපයීම උදෙසා මා විසින් ලබා ගෙන ඇති විගණන සාක්ෂි ප්‍රමාණවත් සහ උචිත බව මාගේ විශ්වාසයයි.

1.3 මූල්‍ය ප්‍රකාශන සම්බන්ධයෙන් ප්‍රධාන ගණන්දීමේ නිලධාරීගේ හා ගණන්දීමේ නිලධාරීගේ වගකීම

පොදුවේ පිළිගත් ගිණුම්කරණ මූලධර්මවලට අනුකූලව හා 2018 අංක 19 දරන ජාතික විගණන පනතේ 38 වගන්තියේ සඳහන් විධිවිධානවලට අනුකූලව සත්‍ය හා සාධාරණ තත්ත්වයක් පිළිබිඹු කෙරෙන පරිදි මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීම හා වංචා සහ වැරදි හේතුවෙන් ඇති විය හැකි ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන්ගෙන් තොරව මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීමට හැකි වනු පිණිස අවශ්‍යවන අභ්‍යන්තර පාලනය තීරණය කිරීම ගණන්දීමේ නිලධාරීගේ වගකීම වේ.

2018 අංක 19 දරන ජාතික විගණන පනතේ 16(1) වගන්තිය ප්‍රකාරව දෙපාර්තමේන්තුව විසින් වාර්ෂික හා කාලීන මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීමට හැකිවන පරිදි ස්වකීය ආදායම්, වියදම්, වත්කම් හා බැරකම් පිළිබඳ නිසි පරිදි පොත්පත් හා වාර්තා පවත්වා ගෙන යා යුතුය.

ජාතික විගණන පනතේ 38(1)(ඇ) උප වගන්තිය ප්‍රකාරව දෙපාර්තමේන්තුවේ මූල්‍ය පාලනය සඳහා සඵලදායී අභ්‍යන්තර පාලන පද්ධතියක් සකස් කර පවත්වා ගෙන යනු ලබන බවට ගණන්දීමේ නිලධාරී සහතික විය යුතු අතර එම පද්ධතියේ සඵලදායීත්වය පිළිබඳව කලින් කල සමාලෝචනයක් සිදු කර ඒ අනුව පද්ධතිය ඵලදායී ලෙස කරගෙන යාමට අවශ්‍ය වෙනස්කම් සිදු කරනු ලැබිය යුතුය.

1.4 මූල්‍ය ප්‍රකාශන විගණනය පිළිබඳ විගණකගේ වගකීම

සමස්ථයක් ලෙස මූල්‍ය ප්‍රකාශන, වංචා හා වැරදි හේතුවෙන් ඇතිවන ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශයන්ගෙන් තොර බවට සාධාරණ තහවුරුවක් ලබාදීම සහ මාගේ මතය ඇතුළත් විගණන වාර්තාව නිකුත් කිරීම මාගේ අරමුණ වේ. සාධාරණ සහතිකවීම උසස් මට්ටමේ සහතිකවීමක් වන නමුත්, ශ්‍රී ලංකා විගණන ප්‍රමිති ප්‍රකාරව විගණනය සිදු කිරීමේදී එය සෑම විටම ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශයන් අනාවරණය කර ගන්නා බවට වන තහවුරු කිරීමක් නොවනු ඇත. වංචා සහ වැරදි තනි හෝ සාමූහික ලෙස බලපෑම නිසා ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන් ඇති විය හැකි අතර, එහි ප්‍රමාණාත්මක භාවය මෙම මූල්‍ය ප්‍රකාශන පදනම් කර ගනිමින් පරිශීලකයන් විසින් ගනු ලබන ආර්ථික තීරණ කෙරෙහි වන බලපෑම මත රඳා පවතී.

ශ්‍රී ලංකා විගණන ප්‍රමිති ප්‍රකාරව විගණනයේ කොටසක් ලෙස මා විසින් විගණනයේදී වෘත්තීය විනිශ්චය සහ වෘත්තීය සැකමුසුබවින් යුතුව ක්‍රියා කරන ලදී. මා විසින් තවදුරටත්,

- ප්‍රකාශ කරන ලද විගණන මතයට පදනමක් සපයා ගැනීමේදී වංචා හෝ වැරදි හේතුවෙන් මූල්‍ය ප්‍රකාශනවල ඇති විය හැකි ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශයන් ඇතිවීමේ අවදානම් හඳුනාගැනීම හා තක්සේරු කිරීම සඳහා අවස්ථාවෝචිතව උචිත විගණන පරිපාටි සැලසුම් කර ක්‍රියාත්මක කරන ලදී. වරදවා දැක්වීම් හේතුවෙන් සිදුවන ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශයන්ගෙන් සිදුවන බලපෑමට වඩා වංචාවකින් සිදුවන්නා වූ බලපෑම ප්‍රබල වන්නේ ඒවා දුස්සන්ධානයෙන්, ව්‍යාජ ලේඛන සැකසීමෙන්, චේතනාන්විත මඟහැරීමෙන්, වරදවා දැක්වීමෙන් හෝ අභ්‍යන්තර පාලනයන් මඟ හැරීමෙන් වැනි හේතු නිසා වන බැවිනි.
- අභ්‍යන්තර පාලනයේ සඵලදායීත්වය පිළිබඳව මතයක් ප්‍රකාශ කිරීමේ අදහසින් නොවුවද, අවස්ථාවෝචිතව උචිත විගණන පරිපාටි සැලසුම් කිරීම පිණිස අභ්‍යන්තර පාලනය පිළිබඳව අවබෝධයක් ලබා ගන්නා ලදී.
- හෙළිදරව් කිරීම් ඇතුළත් මූල්‍ය ප්‍රකාශනවල ව්‍යුහය සහ අන්තර්ගතය සඳහා පාදක වූ ගනුදෙනු හා සිද්ධීන් උචිත හා සාධාරණ අයුරින් මූල්‍ය ප්‍රකාශනවල ඇතුළත් බව ඇගයීම.
- මූල්‍ය ප්‍රකාශනවල ව්‍යුහය හා අන්තර්ගතය සඳහා පාදක වූ ගනුදෙනු හා සිද්ධීන් උචිත හා සාධාරණව ඇතුළත් වී ඇති බව සහ හෙළිදරව් කිරීම් ඇතුළත් මූල්‍ය ප්‍රකාශනවල සමස්ථ ඉදිරිපත් කිරීම අගයන ලදී.

මාගේ විගණනය තුළදී හඳුනාගත් වැදගත් විගණන සොයාගැනීම්, ප්‍රධාන අභ්‍යන්තර පාලන දුර්වලතා හා අනෙකුත් කරුණු පිළිබඳව ගණන්දීමේ නිලධාරී දැනුවත් කරන ලදී.

1.5 වෙනත් නෛතික අවශ්‍යතා පිළිබඳ වාර්තාව

2018 අංක 19 දරන ජාතික විගණන පනතේ 6(1)(ඇ) වගන්තිය ප්‍රකාරව පහත සඳහන් කරුණු මා ප්‍රකාශ කරමි.

(අ) මූල්‍ය ප්‍රකාශන ඉකුත් වර්ෂය සමඟ අනුරූප වේ.

(ආ) ඉකුත් වර්ෂයට අදාළ මූල්‍ය ප්‍රකාශන පිළිබඳව මා විසින් කර තිබුණු නිර්දේශ ක්‍රියාත්මක කර තිබුණි.

1.6 මූල්‍ය ප්‍රකාශන පිළිබඳ අදහස් දැක්වීම

1.6.1 ගිණුම්කරණ අඩුපාඩු

(අ) දේපල පිරිසත හා උපකරණ

දේපල පිරිසත හා උපකරණ ගිණුම්ගත කිරීමේදී පහත සඳහන් අඩුපාඩු අනාවරණය විය.

| විගණන නිරීක්ෂණය | ගණන්දීමේ නිලධාරීගේ අදහස් දැක්වීම | නිර්දේශය |
|---|---|---|
| (i) පූර්ව වර්ෂයේ භාණ්ඩ සමීක්ෂණ වාර්තා මඟින් අපහරණය කිරීම සඳහා නිර්දේශ කරන ලද ලී බඩු උපකරණ, පරිගණක උපකරණ හා කාර්යාල උපකරණ අයිතම 38 ක පිරිවැය හඳුනාගෙන මූල්‍ය ප්‍රකාශනවල දේපල, පිරිසත හා උපකරණ ශේෂයෙන් අඩුකර දැක්වීමට කටයුතු කර නොතිබුණි. | මෙම වර්ෂය තුළදී කඩිනමින් අපහරණ කටයුතු සිදුකිරීමට කටයුතු කරමි. | භාණ්ඩ සමීක්ෂණ මණ්ඩල නිර්දේශ ක්‍රියාත්මක කළ යුතු වීම. |
| (ii) මූලධර්ම පියදාස රත්නායක අනුස්මරණ සිල්මාතා අභ්‍යාස ආයතන ගොඩනැගිල්ල ඉදිකිරීම වෙනුවෙන් වැය කරන ලද රු.මිලියන 8.22 ක් කෙරිගෙන යන වැඩ ලෙස මූල්‍ය ප්‍රකාශනවල හෙලිදරව් කර නොතිබුණි. | මූලධර්ම පියදාස රත්නායක අනුස්මරණ සිල්මාතා අභ්‍යාස ආයතන ගොඩනැගිල්ල ඉදිකිරීම සඳහා ප්‍රතිපාදන මාතර දිස්ත්‍රික් ලේකම් කාර්යාලය වෙත නිකුත් කර ඇති අතර දිස්ත්‍රික් ලේකම් කාර්යාලය වියදම ගිණුම් ගත කිරීමේදී කෙරිගෙන යන වැඩ ලෙස CIGAS වැඩ සටහනට සටහන් කර නැති අතර 2020 වර්ෂයේදී එය ස්ථාවර වත්කමක් ලෙස ගිණුම් ගත කර ඇත. | අදාළ වටිනාකම කෙරිගෙන යන වැඩ ලෙස හෙලිදරව් කළ යුතු වීම. |

(ආ) ලේඛන හා පොත්පත් පවත්වා නොතිබීම

දෙපාර්තමේන්තුව විසින් පහත දැක්වෙන ඇතැම් ලේඛන පවත්වා නොතිබුණු අතර, ඇතැම් ලේඛන විධිමත්ව හා යාවත්කාලීනව පවත්වා නොතිබුණු බව නියැදි විගණන පරීක්ෂණවලදී නිරීක්ෂණය විය.

| විගණන නිරීක්ෂණය | ගණන්දීමේ අදහස් දැක්වීම | නිලධාරීගේ | නිර්දේශය |
|---|---|-----------|--|
| (i) ස්ථාවර වත්කම් ලේඛනය | | | |
| 1978 දෙසැම්බර් 19 දිනැති අංක 842 දරන භාණ්ඩාගාර චක්‍රලේඛය/මුදල් රෙගුලාසි 502(2) ප්‍රකාර එහි 11 වැනි පරිච්ඡේදයෙහි පරිදි ස්ථාවර වත්කම් ලේඛනය යාවත්කාලීන කර නොතිබුණි. | යාවත්කාලීන කටයුතු කරන බව. | කිරීමට | චක්‍රලේඛය සහ මුදල් රෙගුලාසි ප්‍රකාරව ස්ථාවර වත්කම් ලේඛනය පවත්වා ගත යුතු වීම. |
| (ii) ලැබෙන වෙක්පත්, මුදල් ඇණවුම් ආදිය සඳහා වූ ලේඛනය | | | |
| මුදල් රෙගුලාසි 451 ප්‍රකාරව වෙක්පත්, මුදල් ඇණවුම් ලේඛනයක් පවත්වා නොතිබුණි. | අනාවරණය කළ පරිදි නඩත්තු කිරීමට සටහන් කරගන්නා ලදී. | සටහන් | මුදල් රෙගුලාසි ප්‍රකාරව ලේඛනයක් පවත්වා ගත යුතු වීම. |
| (iii) ඇප ලේඛනය | | | |
| මුදල් රෙගුලාසි 891(1) ප්‍රකාරව ඇප තැබිය යුතු නිලධාරීන් හා සේවකයන්ගේ තොරතුරු ඇතුළත් ඇප ලේඛනයක් පිළියෙල කර නොතිබුණි. | නඩත්තු කිරීමට සටහන් කර ගන්නා ලදී. | සටහන් | මුදල් රෙගුලාසි ප්‍රකාරව ඇප ලේඛනයක් පවත්වා ගත යුතු වීම. |
| (iv) විදුලි උපකරණ පිළිබඳ ලේඛනය | | | |
| මුදල් රෙගුලාසි 454(2) ප්‍රකාරව විදුලි උපකරණ පිළිබඳ ලේඛනයක් පවත්වා නොතිබුණි. | අනාවරණය කළ පරිදි නඩත්තු කිරීම සටහන් කර ගන්නා ලදී. | සටහන් | මුදල් රෙගුලාසි ප්‍රකාරව බඩු ලේඛන පොතක් පවත්වා ගත යුතු වීම. |
| (v) හානි පිළිබඳ ලේඛනය | | | |
| මුදල් රෙගුලාසි 110 ප්‍රකාරව හානි පිළිබඳ ලේඛනයක් පවත්වා නොතිබුණි. | හානි නොතිබුණු බැවින් හානි ලේඛනය නඩත්තු නොවිණි. | බැවින් | මුදල් රෙගුලාසි ප්‍රකාරව හානි පිළිබඳ ලේඛනයක් පවත්වා ගත යුතු වීම. |

(vi) වාහන ලොග් පොත

මුදල් රෙගුලාසි 1645(අ) ප්‍රකාරව වාහන ලොග් පොත් යාවත්කාලීනව පවත්වා නොතිබුණි.

යාවත්කාලීන කිරීමට මුදල් රෙගුලාසි ප්‍රකාරව සටහන්කර ගන්නා ලදී. වාහන ලොග් පොත් සෑම වාහනයක් සම්බන්ධයෙන්ම පවත්වා ගත යුතු වීම.

2. මූල්‍ය සමාලෝචනය

2.1 වියදම් කළමනාකරණය

විගණන නිරීක්ෂණය

ගණන්දීමේ නිලධාරීගේ අදහස් දැක්වීම නිර්දේශය

(අ) ඇස්තමේන්තු පිළියෙල කිරීමේ දුර්වලතා

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ මුදල් රෙගුලාසි 50 ප්‍රකාරව, දෙපාර්තමේන්තුවට අදාළව ඇස්තමේන්තු සකස් කිරීමේදී හැකිතාක් දුරට නිවැරදිව පිළියෙල කළ යුතු වුවත් වැය විෂයන් 5කට අදාළ මූලික සහ සංශෝධිත වියදම් ඇස්තමේන්තු අතර විචලතාවය සියයට 52 සිට සියයට 1700 දක්වා පරාසයක පැවතුණි.

කොවිඩ් 19 වසංගත තත්ත්වය මුදල් රෙගුලාසි ප්‍රකාරව හේතුවෙන් වියදම් ඉහළ යාම. කටයුතු කළයුතු වීම.

(ආ) ප්‍රතිපාදන උපයෝජනය

දෙපාර්තමේන්තුව සඳහා වූ රු.1,503,100,000 ක ඔද්ධ ප්‍රතිපාදනයෙන් රු.266,527,409 ක ප්‍රතිපාදන ඉතිරිකර තිබුණු අතර එය ප්‍රතිශතයක් ලෙස සියයට 17.7 ක් විය. එම ඉතිරිකිරීම් තුළ පුනරාවර්තන වැය විෂයයන් 02ක් හා ප්‍රාග්ධන වැය විෂයයන් 02ක් සඳහා සලසා තිබුණු රු.212,475,000 ක මුළු ප්‍රතිපාදනයම ඉතිරි කර තිබුණු අතර පුනරාවර්තන වැය විෂයයන් 12 ක් හා ප්‍රාග්ධන වැය විෂයයන් 03 ක් සඳහා සලසාගෙන තිබුණු රු.201,900,000 ක ප්‍රතිපාදනයෙන් සියයට 9 සිට සියයට 99 දක්වා වූ පරාසයකට අයත් රු.25,174,779 ප්‍රතිපාදන ඉතිරි කර තිබුණි.

ඇස්තමේන්තුගත වියදම් පැන නොනැගීම, කෝවිඩ් 19 හේතුවෙන් කාර්යාල වසා දැමීම, මු.රෙ 66 අදාළව ප්‍රතිපාදන මාරු පත්‍ර අනුමත වන විට ප්‍රසම්පාදන ක්‍රියාවලිය සඳහා කාලය ප්‍රමාණවත් නොවීම. නිවැරදිව ඇස්තමේන්තු සකස්කර ප්‍රතිපාදන සලසා ගතයුතු වීම.

(ඇ) මු.රෙ 66 යටතේ මාරුකරන ලද ප්‍රතිපාදන ඉතිරිවීම.

වාර්ෂික ඇස්තමේන්තු ප්‍රතිපාදන ප්‍රමාණවත් නොවේයයි සලකා මු.රෙ 66 යටතේ වැය විෂයයන් 2ක් සඳහා මාරු කළ රු.3,450,000 ක ප්‍රතිපාදනවලින් සියයට 88 සිට සියයට 100 දක්වා වූ පරාසයක ඉතිරි කිරීම් පැවතුණි.

මු.රෙ 66 අනුව ප්‍රතිපාදන මාරු කළද මාරු පත්‍ර අනුමත වන විට ප්‍රමාණවත් නොවන බව තහවුරු කර ගැනීමෙන් පසු ප්‍රතිපාදන මාරු කිරීම් සඳහා කටයුතු කළ යුතු වීම.

2.2 අත්තිකාරම් ගිණුම් ශේෂ

විගණන නිරීක්ෂණය

ගණන්දීමේ නිලධාරීගේ අදහස් දැක්වීම

නිර්දේශය

සේවය හැර ගිය නිලධාරීන් දෙදෙනෙකුගෙන් 2020 දෙසැම්බර් 31 දිනට අයවීමට තිබුණු වර්ෂ 01 සිට වර්ෂ 03 දක්වා වූ කාල පරාසයකට අයත් එකතුව රු.262,686 ක් වූ ණය ශේෂ හා විශ්‍රාම ගිය නිලධාරියෙකුගෙන් අයවීමට තිබූ වර්ෂ 02 ඉක්මවූ රු.13,950 ක ණය ශේෂය අයකර ගැනීම සඳහා කටයුතු කර නොතිබුණි.

සේවය හැර ගිය නිලධාරීන් දෙදෙනාට අදාළ ඇපකරුවන් නිසා ඒ සම්බන්ධව නීතිමය පියවර ගැනීම සඳහා කටයුතු කරමින් පවතින බව හා විශ්‍රාම ගොස් ඇති නිලධාරියා ගේ විශ්‍රාම වැටුප් ලිපිගොනුව සකස් කිරීම සඳහා නිලධාරියා විසින් අදාළ ලියකියවිලි ලබා දී නොමැති වීම.

ණය ශේෂ නිරවුල් කර ගැනීමට ක්‍රියාමාර්ග ගත යුතු වීම.

2.3 නීති, රීති හා රෙගුලාසිවලට අනුකූල නොවීම

නියැදි විගණන පරීක්ෂණවලදී නිරීක්ෂණය වූ නීති, රීති හා රෙගුලාසිවල විධිවිධානවලට අනුකූල නොවූ අවස්ථා පහත විග්‍රහ කර දැක්වේ.

| | නිරීක්ෂණය | | ගණන්දීමේ නිලධාරීගේ අදහස් දැක්වීම | නිර්දේශය |
|-----|--|-------------|---|---|
| | නීති, රීති හා රෙගුලාසි වලට යොමුව | වටිනාකම රු. | | |
| (i) | ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ මුදල් රෙගුලාසි සංග්‍රහයේ මුදල් රෙගුලාසි 104(4) | 142,550 | අලාභ හානියක් සිදු වූ දිනයේ මාස 03 ක් ඇතුළත පරිපූර්ණ වාර්තාවක් ඉදිරිපත් කළයුතු වුවත්, 2020 වර්ෂයේ සැප්තැම්බර් හා නොවැම්බර් | පැවැති කෝවිඩ් වසංගත තත්ත්වය මත කාර්යාල කටයුතු නිසියාකාරව සිදු මුදල් රෙගුලාසි ප්‍රකාරව කටයුතු කළ යුතු වීම. |

- (ii) ඉහත (i) ඡේදයේ සඳහන් ආයතනය ඉඩම පවරා ගැනීමේ කටයුතු සිදු ඉඩම පවරා ගැනීම සඳහා ඉදිකරන ලද ඉඩම 2012 වර්ෂයේදී කරමින් පවතී. කටයුතු කළ යුතු වීම.
- දෙපාර්තමේන්තුව වෙත පවරා දීමට පූජ්‍ය වැලඹිටියාවේ කුසලධම්ම නායක ස්වාමීන් වහන්සේගේ කැමැත්ත ප්‍රාදේශීය ලේකම්වරයා වෙත දැනුම් දී වර්ෂ 08 කට වැඩි කාලයක් ගත වී තිබුණද මෙතෙක් එම අත්පත් කර ගැනීමේ කටයුතු අවසන් කර නීතිමය අයිතිය තහවුරු කරගෙන නොතිබුණි.

4. මානව සම්පත් කළමනාකරණය

විගණන නිරීක්ෂණය

දෙපාර්තමේන්තුව සඳහා අනුමත කාර්ය මණ්ඩලය 852 ක් වන අතර 2020 දෙසැම්බර් 31 දිනට පුරප්පාඩු සංඛ්‍යාව 88 ක් විය. ඒ අතුරින් බෞද්ධ කටයුතු සමායෝජක තනතුරු 41 ක සහ සංවර්ධන සහකාර තනතුරු 16 ක පුරප්පාඩු වර්ෂ කිහිපයක සිට පැවතුණු අතර එම පුරප්පාඩු සම්පූර්ණ කිරීමට කටයුතු කර නොතිබුණි.

ගණන්දීමේ නිලධාරීගේ අදහස් දැක්වීම

බෞද්ධ කටයුතු සමායෝජක තනතුරෙහි පුරප්පාඩු පවතින්නේ උතුරු නැගෙනහිර පළාත්වල වන බැවින් එම ප්‍රදේශ වලට අනුයුක්ත කිරීමට නිලධාරීන් සොයා ගැනීම අපහසු කාර්යයක් වන අතර සංවර්ධන සහකාර තනතුර, සංවර්ධන නිලධාරී ලෙස සේවා ව්‍යවස්ථාව වෙනස් කර රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය මගින් බඳවා ගැනීමට කටයුතු කරමින් පවතී.

නිර්දේශය

පුරප්පාඩු පිරවීමට කටයුතු කළ යුතු වීම.